



විවාහ ලේකම් කොටුව

REGISTER OF MARRIAGES
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනි පරිච්ඡේදය)
Marriage Registration Ordinance (Cap. 112)



ලියාපදිංචි කිරීමේ අංකය
පதிවු ඇ
Registration B
P. & S. C. S., T. & H. 617

6539

Table with 3 columns: Male Party, Female Party, and Registrar/Minister. Rows include names, ages, civil conditions, ranks/professions, residences, and fathers' names.

20 17 ඔබගේ පැවැත්ම මා සමඟ මෙම විවාහය අදාළ ආකාරයට සිදුකරමි
Solemnized by me (or in my presence) this day of 20

මා සමඟ මෙම විවාහය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරමි
This Marriage was solemnized between us in the presence of

සාක්ෂිකාරයාගේ අත්සන
සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් කරාකිරීම සහ දැවී ජාතිය
සාක්ෂිකාරයාගේ අත්සන
සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් කරාකිරීම සහ දැවී ජාතිය

රාමසිරි රාමසිරි
36711, ආලම් තිලෝකි
කුඩල ප්‍රදේශය,
කළුතර,
කරුණකරු මාරිමුක්කු රක්ෂාසීමය
2213, කුඩල ප්‍රදේශය
ජයලාභන, කුඩල ප්‍රදේශය
Registrar (or) Minister

මා සමඟ මෙම විවාහය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරමි
I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of)

දිවුල් රේජිස්ට්‍රාර්
ප්‍රදේශ ප්‍රධානියා
District Registrar
[අ.ව. 112, ප. 112, 112]

සෞඛ්‍ය සඳහන් වන්නේ මෙම කාර්යාලයේ
පාලකවරයාගේ අති විවෘත/උපදෙස්/මරණ
ලේඛනයක සහ පිටපතක් බව මෙයින්
සහතික කරමි.

.....
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය

කැගලේ.

දිනය 2020/06/11

භාග්‍ය පිටපත් කළේ

පරිත්‍යා කළේ

කේ.පී.අයි. උමයංකති
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
සෞඛ්‍ය මහලේකම් කාර්යාලය
කැගලේ.

13192
2020/06/11